

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

AA3 විභාගය - 2015 ජූලි

(AA34) ක්‍රියාවලීන්, පාලනයන් සහ විගණනය

(Processes, Controls and Audit)

- අයදුම්කරුවන්ට උපදෙස් (අවබානයෙන් කියවිය යුතුය):

(1) ක්‍රියාවලීන් පාලනය නිශ්චිත කිරීම:

(2) ප්‍රශ්න පාලන ප්‍රාග්‍යෝග සහ ලක්ෂණ වෙන් කිරීම:

කොටස	අවශ්‍යතාවය	ලක්ෂණ
A	සියලුම ප්‍රශ්න වලට උත්තර සැපයීම අනිවාර්ය වේ.	20
B	සියලුම ප්‍රශ්න වලට උත්තර සැපයීම අනිවාර්ය වේ.	30
C	ප්‍රශ්න තැනෙන් දෙකකට පමණක් උත්තර සැපයීය යුතුය.	50
මුළු ලක්ෂණ		100

2015-08-01

සේවා

[2.00 – 5.00]

පිටු ගණන : 09

ප්‍රශ්න ගණන: 10

- (3) තෙලුම් කරන ලද මූල්‍යයෙන්, එන් හාජාවකින් පමණක්, බව වෙන සපයන ලද පොන්වල උත්තර ලියන්න.
- (4) ගණනය කිරීම් සහ පෙරවැව අමුණන්න. උපකුලුපන කියීම් ඇශාවාන්, එවා පැහැදිලිව දක්වන්න.
- (5) බැඩිසටහන් ගැනීමේ කළ තොගකින් ගණන යෙන් පමණක් හාටින කිරීමට ඉඩ දෙනු ලැබේ.
- (6) අර්ථකාලීන යෙන කළ ප්‍රාග්‍ය තීයා පරික්‍රා උයිස්තුව අමුණා ඇත. සැම ප්‍රශ්නයක්ම කළ ප්‍රාග්‍ය තීයා පරික්‍රා උයිස්තුවේ එම තීයාව සඳහා දී ඇති අර්ථකාලීනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවබා උත්තර සැපයීය යුතුය.

A කොටස

අනිවාර්ය ප්‍රශ්න හතර (04) කි.

(මුළු ලක්ෂණ 20)

01 වන ප්‍රශ්නය

සීමාසයින ගැලුක්සි (පොදුගලික) සමාගම මධ්‍යන්ගේ ව්‍යවස්ථාපිත විගණකයන් ලෙස එන් එන් ඇසොසියෝව්ස් නම් වූ වර්ග්‍ය ගණකාධිකාරීවරුන්ගේ ආයතනයක් පන් කරන ලදී. මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම සහ මූල්‍ය ප්‍රකාශන වල සහා හා සාධාරණ බව පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම විගණකවර්යාගේ වගකීම වේ.

- (a) සහතික විමේ කාර්යභාරයකට (Assurance Engagement) සම්බන්ධ පාර්ශව තුන(03) හඳුනා දක්වන්න.

(ලක්ෂණ 03)

- (b) සීමාසයින ගැලුක්සි (පොදුගලික) සමාගමේ විගණකයන් ලෙස එන් එන් ඇසොසියෝව්ස් විසින් ප්‍රදරුගතය (demonstrate) කළයුතා මූලික ආවාර බර්මිය මූලධර්ම (fundamental principles in the Code of Ethics) දෙකක්(02) සඳහන් කරන්න.

(ලක්ෂණ 02)

(මුළු ලක්ෂණ 05)

02 වන ප්‍රශ්නය

කාන්ත්වන සිමාසභිත පොදුගලික සමාගමක එක දිගට / පූනරාවර්ත්ව කරගෙන යනු ලබන (recurring) විගණනයක, විගණන කාර්යයේ නියුත්ත කළමනාකරු වේ. මහුගේ ක්ෂේපන විගණන වැඩකටයුතු (field work) ආරම්භ කිරීමට පෙර ස්ථාවර විගණන ලිපිගොනුව සමාලුවනය කිරීමේද කළන් නිකත් කර තිබුණු සේවයේ යෙද්වීමේ ලිපිය (previous engagement letter) ස්ථාවර විගණන ලිපිගොනුවේ ගොනුගත (filed) කර ඇති බව දක්නා ලදී.

- (a) එක දිගට කරගෙන යන (recurring) විගණන සේවාඛායකයෙකු සම්බන්ධයෙන් වූ සේවයේ යෙද්වීමේ ලිපියක ඇතුළත් කළ යුතු කරුණු තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- (b) ස්ථාවර විගණන ලිපිගොනුවක ඇතුළත් කළ යුතු වෙනත් තොරතුරු දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 02) (මුළු ලකුණු 05)

03 වන ප්‍රශ්නය

විගණන සාක්ෂි යනු විගණන මතය සඳහා පදනම් කර ගැනීම පිශීස විගණක විසින් එලෙක්ත්‍රික එක්ස්ත්‍රේම්ස් මාද්‍ය වන විගණක විසින් ප්‍රයෝග්‍යතයට ගනු ලබන සියලුම තොරතුරු වේ.

- (a) විගණන සාක්ෂිවල විශ්වසනීයත්වය කෙරෙහි බලපාන සාධක දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 02)
- (b) නිඛිය හැකි සම්බන්ධීන පාර්ශව ගනුදෙනු (related party transactions) හඳුනාගනු පිශීස විගණකයෙකු විසින් සිදුකරනු ලබන ත්‍රියාපට්පාටින් තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03) (මුළු ලකුණු 05)

04 වන ප්‍රශ්නය

මල W ඇසෝයියේවිස් නමැති වරුන් ගණකාධිකාරීවරුන්ගේ ආයගනයක, විගණන කළමනාකරු වේ. මුළු සමාගමක් වන GT හෝල්ඩින්ස් පොදු සමාගමේ, විගණනය කරගෙන යාම සඳහා මබට විගණන කණ්ඩායමක් ලබා දී ඇත. මල හා විගණනය බාර හවුල්කරු GT හෝල්ඩින්ස් පොදු සමාගමේ විගණන කම්ටුව සමග රිස්ට්‍රිමක් පැවැත්වීමට නියමිතව ඇත.

- (a) මල විසින් GT හෝල්ඩින්ස් පොදු සමාගම සම්බන්ධව එහි කර්මාන්තය, තියාමන සහ වෙනත් බාහිර සාධක යටතේ දැනුම ලබා ගතයුතු සාමාන්‍ය ක්ෂේපනයන් (general areas) තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- (b) විගණන කම්ටුවේ කාර්යයන් දෙකක්(02) හඳුනා දක්වන්න. (ලකුණු 02) (මුළු ලකුණු 05)

B කොටස

අතිවාර්යය පූජ්‍ය තුන (03) ක්.

(මුළු ලක්ෂණ 30)

05 වත් පූජ්‍යය

සීමාසහිත පැළෙනස් මෙන්ඩ් (පොදුගලික) සමාගම නිෂ්පාදන සමාගමකි. සමාගමේ කර්මාන්තකාලාවේ වැඩකරන සේවක සංඛ්‍යාව 200 ඉක්මවයි. එම සේවකයන්ට මාසිකව වැටුප්, අතිකාල ගෙවීම් සහ පැමිණීමේ දීමනා ගෙවනු ලැබේ.

සමාගමේ සේවක පිරිවැටුම (employee turnover) සාපේක්ෂව ඉහළය. මානව සම්පත් අංශය විසින් සමාගමේ වැටුප් ලේඛනය (payroll) පිළියෙළ කරන අතර මූල්‍ය ගණකාධිකාරී විසින් එය පරික්ෂා කරනු ලැබේ. වැටුප් ලේඛනය සාමාන්‍යාධිකාරී විසින් අනුමත කිරීමෙන් අනතුරුව සැම සේවකයෙකුගේම ගුද්ධ වැටුප ඔවුන්ගේ අදාළ බැංකු ගිණුම්වලට යවනු ලැබේ.

2015 අප්‍රේල් මාසය සඳහා වැටුප් ගෙවීමෙන් පසුව ඇලුතින් සේවයට බැඳුනු සේවකයන් හතර දෙනෙකු ඔවුන්ගේ වැටුප් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට යවා නොමැති බවට පැමිණිලි කළ අතර නවත් සේවකයන් 10 දෙනෙකු ඔවුන්ගේ අතිකාල දීමනා අඩුවෙන් ගෙවා ඇති බවට පැමිණිලි කර ඇති.

කළමනාකාරීත්වයට දැන් වැඩිපුර වැටුප් ගෙවීම් ද සිදුවී ඇත්දැයී යන්න ගැන අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති.

මෙ විසින්,

- (a) අස්ථිත්වයක වංචා ඇතිවීමේ අවදානම වැඩි කරනු ලබන තත්ත්වයන් හෝ සිද්ධින් තුනක්(03) සඳහන් කරන්න. (ලක්ෂණ 03)
- (b) වංචාවක් සම්බන්ධයෙන් වූ කළ විගණකවරයාගේ වගකීම පැහැදිලි කරන්න. (ලක්ෂණ 03)
- (c) එහි සේවකයන්ට අඩුවෙන් හෝ වැට්‍යෙන් වැටුප් ගෙවීමේ අවදානම තුනි කර ගැනීම (mitigate) සඳහා සීමාසහිත පැළෙනස් මෙන්ඩ් (පොදුගලික) සමාගමට ක්‍රියාත්මක කිරීම සඳහා සලකා බැලිය හැකි පාලනයන් හතරක්(04) හඳුනා දක්වන්න. (ලක්ෂණ 04)
- (මුළු ලක්ෂණ 10)

06 වත් පූජ්‍යය

තලින් ජ්‍යෙෂ්ඨ දුරකතන, වැඩිලුටි පරිගණක සහ රේ සම්බන්ධිත උපාංග වෙළඳාමේ යෙදි සිටින සීමාසහිත බයල් ස්පිඩ් (පොදුගලික) සමාගමේ විගණනය භාර්ත කටයුතු කරන විගණන කළමනාකරුය. සමාගමට රටේ ප්‍රධාන තගරවල පිහිටුවන ලද වික්ණම් මධ්‍යස්ථාන ඇති. සමාගමේ විගණනය සිදු කිරීමේදී සංයෝ දූෂ්පියකින් හෙවි මතසකින් (skeptical mind) යුතුව එය කළ යුතු බවට සැලුසුම්කරණ රස්වීමේදී තලින් ඔහුගේ විගණන කණ්ඩායමට උපදෙස් දෙන ලදී.

සමාගම, නව මාදිලියක ජ්‍යෙෂ්ඨ දුරකතනයක් වෙළඳපොලට හඳුන්වා දී ඇති බවත් එම නිසා පැරණි මාදිලියේ ජ්‍යෙෂ්ඨ දුරකතන නොවිකින් තිබූමේ අවදානමක් ඇති බවත් තලින් ප්‍රකාශ කර තිබේ.

මෙ විසින්,

- (a) "වෘත්තීය සංයෝ දූෂ්පිය" (Professional Skepticism), "වෘත්තීය විනිශ්චයන්" (Professional Judgment) වෙනස්කොට දක්වන්න. (ලක්ෂණ 05)
- (b) සීමාසහිත බයල් ස්පිඩ් (පොදුගලික) සමාගමේ අවසාන තොගයේ, අය කිරීම යන සැදුනුම ආවරණය (address) කිරීම සඳහා විගණකවරයා විසින් ඉටුකළ යුතු විගණන ක්‍රියාප්‍රේෂාවින් දෙකක්(02) පැහැදිලි කරන්න. (ලක්ෂණ 05)
- (මුළු ලක්ෂණ 10)

07 වන ප්‍රශ්නය

- (a) සීමාසහිත සිලුප්ත් තොට්වකස් (පොදුගලික) සමාගම 2007 අංක 07 දරණ සමාගමේ පනත යටතේ ලියාපදිංචි කළ අලුත්ත් ආරම්භ කරන ලද සමාගමක්. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමාගමේ ප්‍රථම විගණකවරයා පත්කිරීම පිළිබඳව සලකා බලුමින් සිටී.

මත විසින්,

- (i) සමාගමේ විගණකවරයෙකු ලෙස පත්වීමක් ලැබීමට තුළුදු වන තැනැත්තන් දෙදෙනකු(02) සඳහන් කරන්න. (ලකුණු 02)
- (ii) සමාගමේ ප්‍රථම විගණකවරයා පත්කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න. (ලකුණු 03)

- (b) 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමාසහිත එනර්ජ් බෙවරේජස් පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණන වාර්තාවේ උද්ධානයක් පහත දී ඇතේ:

විගණන වාර්තාවේ උද්ධානය:

මතය සඳහා පදනම

සමාගමේ විගණකවරයන් ලෙස අපව පත් කරන ලද්දේ 2014 ජූන් 30 දින බැවින් වර්ෂයේ ආරම්භයේ පැවත් තොග ගණන් ගැනීම නිරීක්ෂණය කිරීමට අප සහභාගි තොවිය. 2014 මාර්තු 31 දිනට පැවත් තොග ප්‍රමාණයන් පිළිබඳව විකල්ප කුම මගින් ද අපට සහනික විමක් ලබා ගැනීමට තොගැකි විය. මූල්‍ය කාර්යයාධනය සහ මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශ යැකියේම සඳහා ආරම්භක තොගය ඇතුළත් වන බැවින් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශයේ වාර්තා කර ඇති මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද ගුද්ධ මූල්‍ය ප්‍රවාහය සම්බන්ධයෙන් යම් කිසි ගැළපීම් අවශ්‍යවතු ලබන්නේදේ යන්න තිරණය කිරීමට අපට තොගැකි විය.

මතය

මතය සඳහා පදනම් වූ ජේදයේ සඳහන් කරුණු වලන් වියහැකි බලපෑම් හැර, සීමාසහිත එනර්ජ් බෙවරේජස් පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන වලන් 2015 මාර්තු 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය ද, එදිනෙන් අවසන් වූ වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යයාධනය සහ එහි මූල්‍ය ප්‍රවාහයන් ද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතයන්ට අනුකූලව සැම ප්‍රමාණාත්මක කරුණු අතින්ම සාධාරණ ලෙස ඉදිරිපත් කර ඇති බව අපගේ මතය වේ.

මත විසින්,

2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමාසහිත එනර්ජ් බෙවරේජස් පොදු සමාගමට නිකුත් කර ඇති විකරණය (modified) කළ විගණන මතය කුමන වර්ගයේ එකක් ද යන්න හඳුනා දක්වන්න. එවැනි මතයක් ප්‍රකාශ කිරීමට තහවුරු දී ඇති හේතුව පැහැදිලි කරන්න. (ලකුණු 05)

(මුළු ලකුණු 10)

C කොටස

ප්‍රශ්න දෙකකට (02) පමණක් උත්තර සැපයීය යුතුය.

(මුළු ලක්ෂණ 50)

08 වන ප්‍රශ්නය

- (a) අභ්‍යන්තර පාලන පද්ධති ආකෘතිය රාමුවේ සංරචක පහ(05) සඳහන් කරන්න. (ලක්ෂණ 05)
- (b) ප්‍රසම්පාදන ක්‍රියාවලියක (procurement process) ඇති අවදානම් තුනක්(03) හඳුනා දක්වන්න. එසේ හඳුනාගත් එක් එක් අවදානම තුනි කර ගැනීමට පාලනයක් බැගින් සඳහන් කරන්න. (ලක්ෂණ 06)
- (c) සීමාසභිත SH ඉත්තරතුපතල් (පොදුගැලික) සමාගම පාර්ගෝගික භාණ්ඩ නිප්පාදනය කරන සමාගමකි. මෙම සමාගමට දිවයින පුරා පත්කර ඇති නියෝජිතයන් මගින් ක්‍රියාත්මක කරනු ලබන බෙදාහැරීමේ රාලයක් ඇත. නියෝජිතයන් සිය ඇණවුම් සමාගමේ ගිණුම් විධායකයෙකු වන ශිරෝමා වෙත දුරකථනය මගින් ඉදිරිපත් කරනු ලැබේ. ඇය මෙම ඇණවුම්, සටහන් පොනක වාර්තාගත කරන අතර අනතුරුව ඉන්වොයිසිය පිළියෙළ කර එය ගබඩා කළමනාකරු වෙත යවතු ලැබේ. ඉන්වොයිසිය ප්‍රකාරව භාණ්ඩ අදාළ ස්ථානයට යවතු ලැබේ. ආපසු එවත ලද භාණ්ඩ ගබඩා කළමනාකරු විසින් භාණ්ඩ ආපසු එවිමේ පත්‍රයක (Return Note) සටහන් කරනු ලැබේ. ශිරෝමා මෙම භාණ්ඩ තොග ආපසු එවිම් සඳහා බැර පත්‍ර (Credit Notes) පිළියෙළ කරන අතර එවා ගෙයගැනී ලේඛරය ඇතුළත් කරයි.

වාසිඩ් මහත්මිය විකුණුම් කළමනාකාරීය වන අතර ඇය අමුදවා මිලට ගැනීම සඳහා මූදල් ප්‍රමාණවත් තොවන විට නියෝජිතයන්ට දුරකථනයෙන් තිබා තිබා ඇත්තා අතර ගෙයගැනීගත් ලැබිය යුතා මූදල් ලේඛනය පවතවා ගති. 2015 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළදී බොලුණුය වශයෙන් රු. මිලියන 12.5 ක් ලියාහරිත ලදී. එක් එක් මාසයක් අවසන්යේ දී ශිරෝමා ගබඩාවේ ඇති තොග නියුතියක් සම්බන්ධයෙන් ගොනික සන්නාපනයක් (physical verification) ක්‍රියාවත තැවයි.

මඟ විසින්,

- (i) ඉහත විස්තර කරන ලද අභ්‍යන්තර පාලන පද්ධතියේ ඇති අභ්‍යන්තර පාලන දුර්වලා හතරක්(04) හඳුනා දක්වන්න. (ලක්ෂණ 04)
- (ii) මෙම එක් එක් දුර්වලාවය මඟ මහජරවා ගන්නේ කෙසේදැයී පැහැදිලි කරන්න. (ලක්ෂණ 06)
- (iii) සීමාසභිත SH ඉත්තරතුපතල් (පොදුගැලික) සමාගමේ විකුණුම් තියාවලිය මග කළමනාකරණය විසින් ක්‍රියාත්මක කළ යුතු පාලනයන් දෙකක්(02) හඳුනා දක්වන්න. එම පාලනයන්, වැළැක්වීම් (preventive) පාලනයන්ද තැනීම් ආනාවරණ (detective) පාලනයන්දැයී යන්න සඳහන් කරන්න. (ලක්ෂණ 04)

(මුළු ලක්ෂණ 25)

09 වන ප්‍රශ්නය

- (a) තත්ත්ව පාලන පද්ධතියක මුලිකාංග තුනක්(03) පැහැදිලි කරන්න. (ලක්ෂණ 06)
- (b) පරිගණක වැඩසටහන් (computer programmes) වෙළට සිදුකරන අනවසර වෙනස්වීම වැළැක්වීම හෝ අනාවරණය කර ගැනීම තොරතුරු තාක්ෂණ පොදු පාලනය (IT general control) කි.
- (i) අස්ථිත්වයක, තොරතුරු තාක්ෂණ පොදු පාලනයන් ක්‍රියාත්මක කිරීමේ අරමුණ පැහැදිලි කරන්න. (ලක්ෂණ 04)
- (ii) අස්ථිත්වයක පරිගණක වැඩසටහන් වෙළට සිදුකරන අනවසර වෙනස්කම් වැළැක්වීම හෝ අනාවරණය කර ගැනීම සඳහා අස්ථිත්වයට සලකා බැලිය තැකී පාලන හතරක්(04) හඳුනා දක්වන්න. (ලක්ෂණ 04)

(c) සුනිල් කාරයාල හා ගෘහස්ථ හාවතිය සඳහා වන දී බඩු නිප්පාදනය කරන සමාගමක් වන සමාස්ථිත බිජයින් පරෙක්වර (පොදුගැලීක) සමාගමේ, මූල්‍ය විගණකය බාවත කටයුතු කරන පෝත්‍ය විගණකයා වේ. සමාගම සතුව නිවැවුවේ හා තොරතු පිහිටි නිප්පාදන පිරියන දෙකක් ඇත. ප්‍රධාන කාරයාලය කොළඹ පිහිටා ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටි සමාගමට අයන් පුදර්ගනාගාර හරහා විකුණුම් සිදුකෙරේ. එක් එක් පුදර්ගනාගාරය ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් බාරගත්තා අතර එවා තොරතුරු තාක්ෂණ පද්ධතියේ ඇතුළත් කරනු ලැබේ. පුදර්ගනාගාර කාරයම්බලයට තොරතුරු තාක්ෂණ පද්ධතියේ වූ තොග සහ ඉන්වොයිස් නිඛුත් කිරීමේ අඟ (sections) වලට ප්‍රවේශවීමේ අවසරය නිබෙන අතර තොරතුරු තාක්ෂණ පද්ධතිය සමාගමේ ගිණුම්කරණ පද්ධතියට සම්බන්ධ කර ඇත. මූල්‍ය දෙපාර්තමේන්තුව, ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව සහ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන කාරයාලයේ පිහිටුවා ඇත.

සමාගමේ 2015 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා කෙටුම්පත් කළ මූල්‍ය ප්‍රකාශන සහ 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, අදාළ සටහන් සමඟ පහත දී ඇත:

විස්තරණ ආදායම ප්‍රකාශය		
	(රු. '000)	
මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය	2015	2014
විකුණුම්	1,200	900
විකුණුම් පිරිවැය	(865)	(620)
දෙ ලාභය	335	280
විකුණුම් හා බෙදාහැරමේ වියදම්	(85)	(54)
පරපාලන වියදම්	(43)	(34)
මෙහෙයුම් ලාභය	207	192
මූල්‍ය වියදම්	(20)	(16)
බදු වියදම්	187	176
වර්ෂය සඳහා ලාභය	112	118
වෙනත් විස්තරණ ආදායම	-	-
වර්ෂය සඳහා මූල්‍ය විස්තරණ ආදායම	112	118

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය		
	(රු. '000)	
මාර්තු 31 දිනට	2015	2014
ඡ.ගම තොවන වගකම්:		
දේපල, පිරියන හා උපකරණ	890	695
ඡ.ගම වගකම්:		
තොග	98	75
වෙළඳ හා වෙනත් ලැබිය යුතු දැ	30	22
මුදල් හා මුදල් වලට සමාන දැ	85	50
	213	147
	1,103	842
ස්කන්ධය සහ වගකම්:		
ප්‍රකාශන ප්‍රාගධනය	390	350
රඳවාගත් ඉපයෝම්	320	202
	710	552
ඡ.ගම තොවන වගකම්:		
ණය ගැනීම්	150	115
තිරපවිත පතිලාභ බලම් (Defined Benefit Obligations)	20	15
	170	130
ඡ.ගම වගකම්:		
වෙළඳ හා වෙනත් ගෙවිය යුතු දැ	134	100
ණය ගැනීම්	89	60
	223	160
	1,103	842

2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගිණුම්වලට සටහන්:

- (1) වර්ෂය තුළදී සමාගම පැරණි නිප්පාදන යන්න සූත්‍ර සමහරක් ලියා ගැර ඇති අතර අලුත් යන්න සූත්‍ර මිලදී ගෙන ඇතේ.
- (2) වර්ෂය තුළදී සමාගම තොරණ පිහිටි ගබඩාවක් තුන්වන පාර්ශවයකට කුලියට දෙන ලද අතර අමතර ගබඩාවක් නිවෙතුවේ ඉදිකරන ලදී.

සීමායෝන ඩිසයන් පර්තිවර (පොදුගලික) සමාගමේ විගණනයේ ඇති අවධානම් තක්සේරු කිරීමේ කාර්ය සූත්‍ර වෙත පවතා ඇතේ.

මහ එසින්,

- (i) සීමායෝන ඩිසයන් පර්තිවර (පොදුගලික) සමාගමේ විගණනයේදී ප්‍රමාණාත්මක සාච්‍යා ප්‍රකාශ (අවප්‍රකාශ) ඇතිවීමේ අවධානම හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා සූත්‍රේ ට ඉවුකළ හැකි අවධානම් තක්සේරු කිරීමේ තියාපෙළපාරිත් පහත්(05) සඳහන් කරන්න. (ලකුණු 05)
- (ii) ඉහත සඳහන් තොරතුරු මත පදනම්ව සීමායෝන ඩිසයන් පර්තිවර (පොදුගලික) සමාගම විගණනය කිරීමේදී සූත්‍රේ විසින් අවධානය යොමු කිරීමට අවශ්‍ය වන ක්ෂේගුයන් (areas) තුනක්(03) හඳුනා දක්වන්න. (ලකුණු 06)
(මුළු ලකුණු 25)

10 වන ප්‍රශ්නය

- (a) ශ්‍රී ලංකා විගණන ප්‍රමිත 570 (SLAuS 570) - අඛණ්ඩ පැවත්ම ප්‍රකාරව විගණකවරයාගේ වගකීම වන්නේ මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී කළමනාකරණය විසින් අඛණ්ඩ පැවත්ම පිළිබඳ උපකළුප්‍රය හාවත කිරීමේ යෝග්‍යතාවය පිළිබඳ ප්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගැනීමය.
- මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී අඛණ්ඩ පැවත්ම පිළිබඳ උපකළුප්‍රය හාවත කිරීමේ යෝග්‍යතාවය පිළිබඳ සැක මත කරන මූල්‍ය සිද්ධීන් හෝ තත්ත්වයන් (financial events or conditions) පහත්(05) සඳහන් කරන්න. (ලකුණු 05)

- (b) සීමායෝන ප්‍රශ්නක්ස් ප්‍රශ්නයික් (පොදුගලික) සමාගම ප්‍රශ්නයික් හාංච් නිප්පාදනය කරන සමාගමක්. සමාගම ඔවුන්ගේ නිප්පාදන ක්‍රියාවලිය සඳහා ආනයනය කළ අමුදවා හාවත කරනු ලැබේ.

2015 මාර්තු 31 දිනට සහ 2014 මාර්තු 31 දිනට සමාගමේ තොග සාරාංශය පහත සඳහන් පරිදි විය:

	2015 මාර්තු 31 (රු.'000)	2014 මාර්තු 31 (රු.'000)
අමුදවා	125,000	90,000
තොනිම් වැඩ	75,000	45,000
තීම් හාංච්	365,000	245,000
එකතුව	565,000	380,000

2015 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය හා 2014 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා විකුණුම් හා විකුණුම් පිරිවැය පහත දී ඇතේ:

	2015 මාර්තු 31 (රු.'000)	2014 මාර්තු 31 (රු.'000)
විකුණුම්	2,000,000	1,400,000
විකුණුම් පිරිවැය	(1,720,000)	(1,176,000)
දළ ලෙසය	280,000	224,000

අමුදවා

නිප්පාදනය සඳහා ප්‍රධාන අමුදවා හතරක් භාවිත කෙරේ. මෙම අමුදවා වර්ග හතර තොග මොඩූලයේ දී (inventory module) ඒවායේ පාට, තරම ආදිය පදනම් කරගෙන තවදුරටත් වර්ග කර ඇත. එකතුව වශයෙන් ගත්කළ අමුදවා අයිතම 200 ක් පමණ ඇත. මෙම සියලුම අමුදවා වල ඒකක මිල සමාන වන අතර පද්ධතිය මගින් ගණනය කරනු ලබන හරිත සාමාන්‍ය පිරිවැය (weighted average cost) ඒවා අය කරනු ලැබේ. කෙසේවත්, ගබඩා කළමනාකරුට සහ මුදල් කළමනාකරුට තොග මොඩූලය සම්බන්ධයෙන් පර්පාලන බලනු ඇති අතර ඔවුන්ට පද්ධතියේ නිලධාන මිල ගණන් වෙනස් කිරීමට හැකියාව ඇත.

මෙම මෙම කාර්යාලයේ ජෝන්ස් විගණක වේ.

මෙම විසින්:

- විගණන ක්‍රියාපටිපාටි වර්ගයක් වන "නිරක්ෂණය" (observation) යන් පැහැදිලි කරන්න. එහි සිමාවන් සඳහන් කරන්න. (ලකුණු 04)
 - 2015 මාර්තු 31 දිනට මෙම සමාගමේ ඇති තොගය පිළිබඳව විගණන සාක්ෂි ලබා ගැනීම සඳහා මෙම විසින් ඉටු කරනු ලබන විශ්වෙෂණාත්මක ක්‍රියාපටිපාටින් දෙකක්(02) හඳුනා දක්වන්න. (ලකුණු 02)
 - 2015 මාර්තු 31 දිනට අමුදවා ඇගයීමේ නිරවද්‍යතාවය පරිත්‍යා කිරීම සඳහා මෙම විසින් ඉටු කරනු ලබන විගණන ක්‍රියාපටිපාටින් දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 04)
- (c) වෙළඳ ලැබිය යුතු දී පිළිබඳව විගණන සභායකයක විසින් පිළියෙළ කරන ලද පහත සඳහන් වැඩ පත්‍රකා (working papers) ඔබගේ සමාලුවනය සඳහා ඉදිරිපත් කර ඇත:

<p>පිළියෙළ කරන ලද්දේ: s.f. සමාලුවනය කරන ලද්දේ: සේවාදායකය:</p>	<p>වැඩ පත්‍රකාව</p> <p>දිනය: දිනය:</p>			
<p>නෙයෙන්නෑගෙන් සනාථ (confirmations) කිරීම කැදිම</p> <p>අප විසින් නෙයෙන්නෑගෙන් ලැයිස්තුවේ ඇති 110 ක් වූ නෙයෙන්නෑගෙන් පහත සඳහන් නෙයෙන්නෑගෙන් 6 දෙනා තොරුගතෙන අපගේ පාලනය යටතේ ඔවුන්ගෙන් යේප සනාථ කිරීම කැදිවන ලද.</p>				
නෙයෙන්නෑ	2015 මාර්තු 31 දිනට යොමු (රු.)	පිළිනර ලැබුණ්ද	සනාථ කළ යොමු (රු.)	වෙනස (රු.)
ගෙයර වේඩි	150,000	නෑන	N/A	N/A
ඇල්ලා වේඩි	2,678,000	නෑන	N/A	N/A
මානර ස්ටෝරස්	55,000	එවි	55,000	0
සම්බන්ධ සමාගම	5,000	නෑන	N/A	N/A
කැලික් වේබරස්	86,000	එවි	54,500	31,500
N සහ N (පෙන්තාලික) සමාගම	575,000	නෑන	N/A	N/A

[N/A = Not Available (දී නොමැත)]

- ඉහත සඳහන් කර ඇති පරිදි විගණන සභායක විසින් නෙයෙන්නෑගෙන් සනාථ කිරීම සම්බන්ධව ඉටුකරන ලද විගණන ක්‍රියාපටිපාටි වල ප්‍රමාණවත් භාවය අතින් බලන කළ පෙනෙන දුර්වලතා තුනක්(03) පැහැදිලි කරන්න. (ලකුණු 06)
- ඉහත සඳහන් වැඩ පත්‍රකාවේ දක්නට ලැබෙන වෙනත් දුර්වලතා හතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 04) (මුළු ලකුණු 25)

කළ යුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුව

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා තීර්වන
01 මට්ටම අවබෝධය වැදගත් තොරතුරු ආවර්ථනය සහ පැහැදිලි කිරීම.	නිරවත්තය කරන්න	ස්වභාවය, විපය පෙළය හෝ තොරුම නිශ්චිතව ප්‍රකාශ කිරීම.
	අදින්ත	හැඩයක් හෝ රුපසටහනක් ගෙන හැර දැක්වීම.
	හඳුනා දක්වන්න	යමක් මතා සැලැකිලුමත් විමක්ත් අනතුරුව හඳුනා ගැනීම හෝ තහවුරු කිරීම හෝ තොරු ගැනීම.
	ලැයිස්තුගත කරන්න	විස්තර කිරීමක් තොරව අදාළ කරුණු එකින් එක වෙනයෙන් ලියා දැක්වීම.
	සම්බන්ධ කරන්න	තාර්කික හෝ හේතු කාරක සම්බන්ධතාවය පෙන්නුම් කිරීම හෝ තහවුරු කිරීම.
	සඳහන් කරන්න	යමක් සේවිර ලෙස පැහැදිලිව ප්‍රකාශ කිරීම.
	ගණනය කරන්න	ගණීතමය ගණනය කිරීම.
	විමසන්න	අවසන් නිශ්චිතයකට පිවිසීම සඳහා විවිධ පැනිකඩ තරකාතුකුලව සවිස්තරව පරීක්ෂා කිරීම.
	පැහැදිලි කරන්න	අදාළ කරුණු සවිස්තරණමකට දැක්වීම.
	අර්ථකාත්‍ය කරන්න	අවබෝධයට පහසු සූපුරුදු පද මගින් අර්ථය ඉදිරිපත් කිරීම.
02 මට්ටම භාවිතය ඉගෙනැගත් පසුබීම තොවන පසුබීමක දැනුම භාවිත කිරීම / සංවාන ගැටළු විසඳීම.	හඳුනාගත්ත	සෙවීමෙන් හෝ ප්‍රයෝගීක භාවිතයේ යොදාගත්.
	සහජන්ත කරන්න	වට්නාකම, ස්වභාවය, හැකියාව හෝ ගුණාත්මක බව තිරණය කරන්න.
	ප්‍රදරුණතා කරන්න	සුවිශේෂී ලෙස උදාහරණ සමග ඔප්පු කරන්න.
03 මට්ටම විශ්ලේෂණය අදහස් අනර සම්බන්ධතා ගොඩනගා සමාන අසමානතා බැලීම / විවෘත ගැටළු විසඳීම.	ප්‍රස්තාර දක්වන්න	ප්‍රස්තාර මගින් නියෝග්‍රනය කරන්න.
	පිළියෙළ කරන්න	දී ඇති විස්තර සැලැස්මකට ගොනු කිරීම.
	ප්‍රමුඛතා දක්වන්න	වැදගත්කම, අනුමිලිවෙල අනුව දක්වන්න.
	සයදන්න	තවත් දෙයක් සමග සංගත වේදුයි බැලීම.
	විසදන්න	ගණනය කිරීම හා / හෝ පැහැදිලි කිරීම හරහා විසඳුම් සෙවීම.
	විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තිරණය කිරීම පිණීස විස්තරණමකට පරීක්ෂා කරන්න.
	සමානකම් බලන්න	සමානකම් සොයා ගැනීම පිණීස පරීක්ෂා කිරීම.
04 මට්ටම වෙනස්කොට දක්වන්න	අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කොට සොයා ගැනීම පිණීස පරීක්ෂා කිරීම.
	වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දැහැනා ගැනීම.
	සැකිලුක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා තීර්වන
02 මට්ටම භාවිතය ඉගෙනැගත් පසුබීම තොවන පසුබීමක දැනුම භාවිත කිරීම / සංවාන ගැටළු විසඳීම.	විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තිරණය කිරීම පිණීස විස්තරණමකට පරීක්ෂා කරන්න.
	සමානකම් බලන්න	සමානකම් සොයා ගැනීම පිණීස පරීක්ෂා කිරීම.
	අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කොට සොයා ගැනීම පිණීස පරීක්ෂා කිරීම.
	වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දැහැනා ගැනීම.
	සැකිලුක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා තීර්වන
03 මට්ටම විශ්ලේෂණය අදහස් අනර සම්බන්ධතා ගොඩනගා සමාන අසමානතා බැලීම / විවෘත ගැටළු විසඳීම.	විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තිරණය කිරීම පිණීස විස්තරණමකට පරීක්ෂා කරන්න.
	සමානකම් බලන්න	සමානකම් සොයා ගැනීම පිණීස පරීක්ෂා කිරීම.
	අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කොට සොයා ගැනීම පිණීස පරීක්ෂා කිරීම.
	වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දැහැනා ගැනීම.
	සැකිලුක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.